

දෙවන වාර පරීක්ෂණය 2025 -ව්‍යාපාර හා ගිණුම්කරණ අධ්‍යයනය

11 ශ්‍රේණිය
පිළිතුරු පත්‍රය

1 කොටස

1-2	11-2	21-3	31-1
2-1	12-2	22-3	32-3
3-3	13-3	23-1	33-3
4-4	14-1	24-1	34-4
5-1	15-3	25-4	35-2
6-2	16-2	26-2	36-1
7-4	17-4	27-3	37-4
8-2	18-1	28-1	38-1
9-3	19-2	29-1	39-3
10-4	20-2	30-2	40-1

01. (අ.) ඒක පුද්ගල ව්‍යාපාර/තනි පුද්ගල ව්‍යාපාර (ලකුණු 01)
(ආ.) **වාසි :** පහසුවෙන් ආරම්භ කළ හැකි වීම.
සියලුම ලාභ අයිතිකරු සතු වීම.
ව්‍යාපාරික තොරතුරුවල රහස්‍ය භාවය ආරක්ෂා වීම.
තම දක්ෂතා උපරිමව යෙදිය හැකි වීම.
තීරණ ගැනීමේ ස්වාධීන බව.
- අවාසි:** වගකීම අසීමිත වීම.
ප්‍රාග්ධනය රැස්කර ගැනීමේදී දුෂ්කරතා.
තෛතික පුද්ගල භාවයක් නොමැති වීම.
තනිව ගන්න තීරණ ඇතැම් විට සාර්ථක විය හැකි වීම. (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
02. (අ.) ලාභ අරමුණු කර ගත් ව්‍යාපාර (ලකුණු 01)
(ආ.) **ශක්තින්**
අයිතිකරු වූ තිළිණි රසායන විද්‍යාව පිළිබඳ පශ්චාත් උපාධියක් හදාරා තිබීම.
අයිතිකරු කාබනික ගොවිපළක වසර දෙකක පුහුණුවක් ලබා තිබීම.
අවස්ථා
දේශීය නිෂ්පාදන දිරිගැන්වීමට රජය මගින් අනුග්‍රහය දැක්වීම. (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
03. (අ.) රාජ්‍ය අංශය: මධ්‍යම පරිසර අධිකාරිය (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
පෞද්ගලික අංශය : සම්පත් බැංකුව
(ආ.) ලියාපදිංචි කළ යුතුය. අයිතිකරුගේ සම්පූර්ණ නමින් හැර වෙනත් නමකින් පවත්වාගෙන යන බැවින් 1918 අංක 06 දරණ ව්‍යාපාර නාම ආඥා පනත යටතේ ලියාපදිංචි කළ යුතුය. (ලකුණු 01)
04. (අ.) රැකියා අවස්ථා උත්පාදනය කිරීම.
ගුණාත්මක පරිසර හිතකාමී නිෂ්පාදන පාරිභෝගිකයාට ලබාදීම (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)
(ආ.) සංස්ථාපිත සමාගම් - 2007 අංක 7 දරණ සමාගම් පනත (ලකුණු 01)

05. (අ.) සැලසුම්කරණය : පළමු මාසය තුළ මිලදී ගන්නා පළිබෝධනාශක බෝතල් සඳහා 5%ක වට්ටමක් ලබාදීමට තීරණය කිරීම.
සංවිධානකරණය : සේවකයන් දෙදෙනෙකු බඳවා ගැනීම.
බැංකු ණයක් ලබා ගැනීම.
යන්ත්‍රයක් ණයට ගැනීම (ලකුණු $\frac{1}{2} \times 2=1$)

(ආ.) මිල විචල්‍යයට

06. වත්කම් = හිමිකම් + වගකීම් (ලකුණු 02)
2300000 = 1800000 + 500000

07. සරුසාර ව්‍යාපාරයේ 2025 ජනවාරි මාසය සඳහා බැංකු ගිණුම

දිනය	විස්තරය	ස.පි	වටිනාකම	දිනය	විස්තරය	ස.ප	වටිනාකම
01.03	මුදල්		150000	01.07	අමුද්‍රව්‍ය ගැණුම්		80000
01.15	විකුණුම්		40000	01.10	ඇසුරුම් ද්‍රව්‍ය		20000
01.24	මුදල්/වෙක්		20000	01.20	සේවක වැටුප්		15000
				01.31	ප/ගෙ/ශේ		95000
			210000				210000
02.01	ඉ/ගෙ/ශේ		95000				

(ලකුණු 02)

08. (අ.) පොදු ජර්නලය - ජර්නල් වච්චරය (ලකුණු $\frac{1}{2} \times 2=1$)
(ආ.)

දිනය	ව.අ	විස්තරය	හර	බැර	ලෙ.පි
01.05		යන්ත්‍ර ගිණුම හර යුනිවර්සල් සමාගම (රු.350000ක යන්ත්‍රයක් යුනිවර්සල් සමාගමෙන් ණයට ගැනීම සටහන් කිරීම)	350000	350000	

(සංලක්ෂ්‍ය සහිතව ලකුණු 01)

09. (අ.) ජංගම නොවන වත්කම්
ඉඩම් ගොඩනැගිලි රු. 800000
ඇඟරුම් යන්ත්‍රය රු. 350000
රු. 1150000 (ලකුණු 01)

- (ආ.) ජංගම නොවන වගකීම්
බැංකු ණය- රු.500000 (ලකුණු 01)

10. (අ.) මුදල් පොත
පොදු ජර්නලය (ලකුණු $\frac{1}{2} \times 2=1$)

- (ආ.) සේවක වැටුප් ගිණුම හර 15000
බැංකු ගිණුම බැර 15000 (ලකුණු 01)

I කොටස

- 01 (i) අ. ජීවත්වීම සඳහා මිනිසා විසින් අනිවාර්යෙන්ම සපුරා ගත යුතු දෑ මිනිස් අවශ්‍යතා ලෙස හඳුන්වයි. (ලකුණු 01)
- ආ. අවශ්‍යතා සීමිත වන අතර වුවමනා අසීමිත වේ.
 අවශ්‍යතා පොදුවන අතර වුවමනා විවිධ වේ.
 අවශ්‍යතා නිර්මාණය කළ නොහැකයි, වුවමනා නිර්මාණය කළ හැකි ය.
 අවශ්‍යතා සරලවේ , වුවමනා සංකීර්ණ වේ (ලකුණු $\frac{1}{2} \times 2=1$)
- (ii) අ. සත්‍ය
 ආ. අසත්‍ය
 ඉ. සත්‍ය
 ඊ. අසත්‍ය (ලකුණු $\frac{1}{2} \times 4=2$)
- (iii) අ. භූමිය - මසුන්
 ශ්‍රමය - - සේවකයෙකු වූ පියල්ගේ දායකත්වය
 ප්‍රාග්ධනය-- යතුරුපැදිය
 ව්‍යවසායකත්වය - -සුගත් විසින් රජරට වැව් කරවල ව්‍යාපාරය ආරම්භ කර පවත්වාගෙන යාම. (ලකුණු $\frac{1}{2} \times 2=1$)
- ආ. සේවකයන් - පියල්
 සැපයුම්කරුවන්- ප්‍රදේශයේ මාලු වෙළෙන්දන්
 ගනුදෙනුකරුවන්-- ප්‍රදේශයට පැමිණෙන සංචාරකයන් (ලකුණු $\frac{1}{2} \times 2=1$)
- (iv) අ. A-ආර්ථික පරිසරය
 B-තාක්ෂණික පරිසරය (ලකුණු $\frac{1}{2} \times 2=1$)
- ආ.
- සාම්ප්‍රදායික නිෂ්පාදන කර්මාන්ත
 - සිනමාශාලා
 - පුවත්පත් සඟරා ආදී මුද්‍රණ කර්මාන්ත
 - කැමරා හා ස්ටුඩියෝ ව්‍යාපාර
 - ලේඛන සේවා
 - භාශා පරිවර්තන සේවා
 - වෙළඳ දැන්වීම් හා ග්‍රැෆික් නිර්මාණ ආයතන.
- (ගැලපෙන ක්ෂේත්‍ර 2ක් සඳහා $\frac{1}{2}$ බැගින් ලකුණු 1)
02. (i) අ. අරමුණ අනුව/ නිමිකාරීත්වය අනුව (ලකුණු $\frac{1}{2} \times 2=1$)
- ආ.
- ව්‍යාපාරයට අනන්‍යතාවයක් ලැබීම.
 - ව්‍යාපාර නාමයේ අයිතිය තහවුරු වීම.
 - රජයෙන් ලබා දෙන දිරිගැන්වීම් ලබා ගැනීමට සුදුසුකමක් වීම.
 - ණය ලබා ගැනීමේදී පහසුවක් ලැබීම. (කරුණු 2ක් සඳහා $\frac{1}{2}$ බැගින් ලකුණු 1)
- (ii) අ. අසත්‍ය
 ආ. සත්‍ය
 ඉ. අසත්‍ය
 ඊ. සත්‍ය (ලකුණු $\frac{1}{2} \times 4=2$)

- (iii) අ. වාසි
- වැඩි ප්‍රාග්ධනයක් රැස්කර ගත හැකි වීම.
 - නෛතික පුද්ගලභාවයක් හිමිවීම.
 - අඛණ්ඩ පැවැත්මක් තිබීම.
 - වගකීම සිමිත වීම.

අවාසි

- ලාභය හා අයිතිය බෙදී යාම.
- නීතිමය විධි විධාන අධික වීම. (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

ආ.

- ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් පැවතීම.
- ස්වේච්ඡා හා විවෘත සාමාජිකත්වය.
- පොදු අවශ්‍යතා හා අරමුණුවලින් යුක්ත වීම.
- සාමූහික අයිතියක් පැවතීම. (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

(iv)

ව්‍යාපාරය	සපුරාලනු ලබන මිනිස් අවශ්‍යතාව	ව්‍යාපාර සංවිධාන වර්ගය
A	සෞඛ්‍ය	සංස්ථාපිත සමාගම්
B	ප්‍රවාහනය	රාජ්‍ය දෙපාර්තමේන්තු
C	ආහාර	තනි පුද්ගල ව්‍යාපාර
D	විනෝදය	රාජ්‍ය සංස්ථා

(හිස්තැන් 2ක් සඳහා $\frac{1}{2}$ බැගින් ලකුණු 2)

04. (i) අ. ඉතිරි කිරීමේ හා ස්ථාවර තැන්පතු ගිණුම් මෙන්ම ජංගම ගිණුම්ද පවත්වාගෙන යමින් ව්‍යාපාර කටයුතුවලට අවශ්‍ය විවිධ බැංකු සේවාවන් සපයනු ලබන ආයතන වාණිජ බැංකු ලෙස හැඳින් වේ. 1 (ලකුණු 01)

ආ. ස්ථාවර තැන්පතු ,ඉතිරි කිරීමේ තැන්පතු, ජංගම ගිණුම් (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

(ii) පහත දැක්වෙන ප්‍රකාශ සත්‍යද අසත්‍ය ද යන්න දක්වන්න.

අ. සත්‍ය

ආ. අසත්‍ය

ඉ. සත්‍ය

ඊ. සත්‍ය

(ලකුණු $\frac{1}{2} \times 4 = 2$)

(iii) අ. මාධ්‍යය -- දුරකථන මාධ්‍ය

ප්‍රතිපෝෂණය--- තනුජා විසින් ස්ටෝබෙරි පාර්සලය දුම්රිය මගින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයට එවීමට එකඟ වීම.

(ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

ආ. ප්‍රවාහන මාර්ගය-- දුම්රිය මාර්ගය

ප්‍රවාහන මාධ්‍යය - - දුම්රිය

(ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

- ආ. මිල , නිෂ්පාදිත, ස්ථානය (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

ලැබීම්	ස.පි	දිනය	විස්තරය	ව.අ	ගෙවීම්	විශ්ලේෂණ තීරු					ලෙ.පි
						තැපැල්	ගමන්	සංග්‍රහ	විවිධ	ලෙජර	
300	ලකුණු 01	02.01	ඉ/ගෙ/ශේ		300	110	150	300	1200		
2700		02.01	මුදල්								
ලකුණු 01		02.02	සංග්‍රහ වියදම්								
		02.03	ගමන් වියදම්								
		02.05	රනිල් ලකුණු 01								1200
		02.10	තැපැල් ගාස්තු								110
		02.11	බුද්දර ගාස්තු								60
		02.22	සීනි/තේ කොළ								250
		02.25	ඉදල් කොපු								350
3000		02.28	ප/ ගෙ/ ශේ		2420	170	150	550	350	1200	
580			ලකුණු 01		580	ලෙ.පි	ලෙ.පි	ලෙ.පි	ලෙ.පි	ලෙ.පි	
	03.01	ඉ/ ගෙ/ ශේ		3000						ලකුණු 01	

(iv) විකුණුම් ජර්නලය

දිනය	ඉන්වොයිස් අංකය	ගනුදෙනුකරු	මුළු ශුද්ධ වටිනාකම.(රු)
01.04	451	සුමල්	9000
01.10	452	බිමල්	24000
01.15	453	උදාර	11400
01.31		විකුණුම් ගිණුමට බැර කළා.	44400

(ලකුණු 02)

06. (i) අ. යම් කාලච්ඡේදයක් අවසානයේදී ලෙජර ගිණුම් වල හර ශේෂ සහ බැර ශේෂ වෙත වෙනම තීරු දෙකක ඇතුළත් කරමින් පිළියෙල කරන ලැයිස්තුව ශේෂ පිරික්සුම වේ. (ලකුණු 1)

- ආ. තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්පත්.
නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක් පත්.
ස්ථාවර නියෝග
බැංකු ගාස්තු හා අය කිරීම්
සෘජු ප්‍රේෂණ

(ඕනෑම 2කට ලකුණු 1/2 බැගින් ලකුණු 1යි.)
ශේෂ පිරික්සුම

(ii)

මුදල්	90000	
ගැනුම්	200000	
විකුණුම්		350000
ණය ගැතියෝ	35000	
ණය හිමියෝ		40000
වැටුප්	30000	
රක්ෂණ ගාස්තු	20000	
ගෙවල් කුලී	15000	
ලද වට්ටම්	2000	5000
දුන් වට්ටම්	50000	
ආයෝජන		160000
බැංකුණය		
බැංකු ණය පොලී	6000	
ප්‍රවාහන ගාස්තු	8000	
ගැනිලි	4000	
ගොඩනැගිලි	300000	
මෝටර් රථ	500000	
කොමිස් ආදායම්		7000
දුන් කොමිස්	4000	
ප්‍රාග්ධනය		702000
ලකුණු 02	1264000	1264000

(iii)

සංශෝධිත බැංකු ගිණුම

ඉ/ගෙ/ශේ	9750	ස්ථාවර නියෝග	2600
සෘජු ප්‍රේෂණ	10000	ප/ගෙ/ශේ	17150
	<u>19750</u>		<u>19750</u>

ලකුණු 02

බැංකු සැසඳුම් ප්‍රකාශය

සංශෝධිත බැංකු ගිණුමට අනුව ශේෂය		17150
+ නිකුත් කළ නමුත් ගෙවීමට ඉදිරිපත් නොවූ චෙක්		4000
--තැන්පත් කළ නමුත් උපලබ්ධි නොවූ චෙක්		21150
	ලකුණු 02	(3500)
බැංකු ප්‍රකාශයට අනුව ශේෂය		<u>17650</u>

(iv)

දිනය	ව.අ			
1		ගැණුම් ගිණුම (හර) ණය හිමි ගිණුම (රු. 150000 ක ගැණුම් ඉන්වොයිසියක් පොත් වලින් මඟ හැරීම් වරද නිවැරදි කිරීම)	15 000	15 000
2		වැටුප් ගිණුම (හර) අවිනිශ්චිත ගිණුම (රු. 15000 ක වැටුප් එම ගිණුමේ රු. 5000 ක් ලෙස සටහන් වීමේ වරද නිවැරදි කිරීම)	10000	10000
3		 (හර) අවිනිශ්චිත ගිණුම (වරිපණම් ගිණුමේ 12000 ක ශේෂයක් ශේෂ පිරික්සුමට ඇතුළත් නොකිරීමේ වරද නිවැරදි කිරීම)	12000	12000
4		අවිනිශ්චිත මුදල් ගිණුම (හර) (රු. 6500 ක දුරකථන වියදමක් එම ව්‍යාපාරයේ දුරකථන වියදම් ගිණුමේ පමණක් සටහන් කිරීමේ වරද නිවැරදි කිරීම)	6500	6500

(සංලක්ෂ්‍ය සහිත එක් සටහනකට එක් ලකුණ බැගින් ලකුණු 04)

අවිනිශ්චිත ගිණුම

ශේෂ පිරික්සුමේ වෙනස	15500	වැටුප් ගිණුම	10000
මුදල් ගිණුම	6500		12000
	<u>22000</u>		<u>22000</u>

07. (i) අ. ලාභ හෝ අලාභ ප්‍රකාශනය
මූල්‍ය තත්ව ප්‍රකාශනය (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

ආ. බොල්ණය ගිණුම හර 2000
ණයගැති ගිණුම බැර 2000 (ලකුණු $\frac{1}{2} \times 2 = 1$)

(ii) අ. වත්කම්, හිමිකම්, වගකීම් (ලකුණු 01)
ආ. ණය පොලී, බැංකු ගාස්තු, අයිරා පොලී (ලකුණු 01)

(iii)

දිනිඳුගේ ව්‍යාපාරයේ
2024.12.31 දිනෙන් අවසන් වර්ෂය සඳහා
ලාභ හෝ අලාභ ප්‍රකාශනය ලකුණු $\frac{1}{2}$

විකුණුම්			100000
<u>-විකුණුම් පිරිවැය</u>			
ආරම්භක තොගය		25000	
+ ගැණුම්		50000	
ගෙන ඒමේ කුලී		<u>5000</u>	
විකිණීමට ඉදිරිපත් කළ භාණ්ඩ පිරිවැය		80000	ලකුණු $\frac{1}{2}$
අවසාන තොගය	ලකුණු $\frac{1}{2}$	<u>(12000)</u>	
විකුණුම් පිරිවැය			<u>(68000)</u>
දළ ලාභය			ලකුණු $\frac{1}{2}$ 32000
<u>+ වෙනත් ආදායම්</u>			
ලද වට්ටම්			<u>8500</u>
			40500
<u>- වියදම්</u>			
<u>බෙදා හැරීමේ වියදම්</u>	4000		
ප්‍රචාරණ වියදම්	3000		
බොල් ණය	<u>10000</u>		
විකුණුම් සේවක වැටුප්		17000	
<u>පරිපාලන වියදම්</u>			
විදුලි ගාස්තු	ලකුණු $\frac{1}{2}$ 8000		
වරිපනම්	3000		
සේවක වැටුප්	20000		
ගමන් වියදම්	<u>1000</u>	32000	ලකුණු $\frac{1}{2}$
<u>මූල්‍ය වියදම්</u>			
බැංකු ගාස්තු	<u>1500</u>	<u>1500</u>	<u>(50500)</u>
ශුද්ධ අලාභය			(10000)
			ලකුණු 1

දිනිඳුගේ ව්‍යාපාරයේ
2024.12.31 දිනට

මූල්‍ය තත්ව ප්‍රකාශය ලකුණු $\frac{1}{2}$

<u>ජංගම නොවන වත්කම්</u>			
ඉඩම් ගොඩනැගිලි	250000		
ලී බඩු උපකරණ	<u>50000</u>	300000	
<u>ජංගම වත්කම්</u>			
තොගය	ලකුණු $\frac{1}{2}$ 12000		
ණය ගැති	30000		
මුදල්	15000		
බැංකු	<u>12000</u>	<u>69000</u>	
		ලකුණු 1 369000	
<u>හිමිකම් හා වගකීම්</u>			
ප්‍රාග්ධනය	227000		
- ශුද්ධ අලාභය	<u>(10000)</u>	ලකුණු $\frac{1}{2}$ 217000	
<u>ජංගම නොවන වගකීම්</u>			
බැංකු ණය		100000	
<u>ජංගම වගකීම්</u>			
ණය හිමි		50000	
උපවිත විදුලිය		ලකුණු $\frac{1}{2}$ <u>2000</u>	
		ලකුණු 1 <u>369000</u>	

